

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය - 2013

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1984 අංක 06 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනතේ 37(3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධි විධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම් වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2013 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත

පහත සඳහන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල නොවීමේ අවස්ථා නිරීක්ෂණය විය.

(අ) ප්‍රමිති අංක 07

කල්පිරීමේ කාලය මාස හතරක් වන ආයතනය සතු රු.335,000,000 ක් වටිනා ආයෝජන “ මුදල් හා මුදල් සමාන දෑ” ලෙස දක්වා නොතිබුණි.

(ආ) ප්‍රමිති අංක 16

ක්ෂය ප්‍රතිශතය තීරණය කිරීමේ දී වත්කමේ ඵලදායී ජීව කාලය සැලකිල්ලට ගත යුතු නමුත් ආයතනයේ පරිගණක හා උපාංග ක්ෂය කිරීමේ දී එය සැලකිල්ලට ගෙන නොතිබුණි.

(ඇ) ප්‍රමිති අංක 19

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සේවයේ නියුක්තව සිටි නිලධාරියෙකු වෙනුවෙන් රු.397,432 ක පාරිතෝෂික වෙන් කිරීම් කර නොතිබුණි.

(ඈ) ප්‍රමිති අංක 20

2004 වර්ෂයට පෙර ප්‍රාග්ධන ප්‍රදාන උපයෝගී කර ගනිමින් මිලදී ගත් රු.142,574,417 ක් වූ ස්ථාවර වත්කම් ක්ෂය කර අවසන් වුව ද, එයට අදාළ ක්‍රමක්ෂය ගිණුම්ගත නොකර මුළු ප්‍රාග්ධන ප්‍රදානයම සමුච්චිත අරමුදල් වශයෙන් මූල්‍ය තත්ව ප්‍රකාශනයේ දක්වා තිබුණි.

2.2.2 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) එකතුව රු.1,127,500 ක් වූ භාණ්ඩාගාර තැන්පතු ගිණුමේ ශේෂය හා එකතුව රු.500,000 ක් වූ භාණ්ඩාගාර අතිරික්ත අරමුදල පිළිවෙලින් 1973 හා 1980 වර්ෂවල සිට සමාලෝචිත වර්ෂය දක්වා අක්‍රීයව පැවතුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වෙළෙඳ ණයගැති ගිණුම් 371 කින් සමන්විත රු.35,917,115 ක් වූ ණයගැති ශේෂයෙන් සියයට 50 ක් වසර 2 සිට 5 දක්වා හිඟහිට පැවති අතර වර්ෂ 5 කට වැඩි ණය ශේෂය රු.7,973,344 ක් වූ අතර එය මුළු ශේෂයෙන් සියයට 22 ක් නියෝජනය විය. මෙම ණය අයකර ගැනීමට ප්‍රමාණවත් පරිදි කටයුතු කර නොතිබුණි.
- (ඇ) සේවක අර්ථසාධක අරමුදල් පාලන ගිණුම, සේවක භාරකාර අරමුදල් පාලන ගිණුම හා එකතු කල අගය මත බදු පාලන ගිණුම යන ගිණුම්වල රු.1,399,246 ක හඳුනා නොගත් බැර ශේෂයන් අන්තර්ගත වී තිබුණි.
- (ඈ) නැතෝ තාක්ෂණය සම්බන්ධ ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීමට නීතිමය රාමුවක් සැකසීම තේමා කරගත් ව්‍යාපෘතිය සඳහා ජාතික විද්‍යා පදනමෙන් 2011 මැයි 20 දින සිට 2013 ජනවාරි 17 දක්වා රු.800,000 ක් ලැබී තිබුණු අතර වියදම් වාර්තා අනුව රු.793, 312 ක් වැයකර තිබුණද රු.521,298 ක මුදලක් විවිධ ණයහිමියන් තුළ නිරවුල් නොකර තිබුණි.

2.2.3 නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම


පහත සඳහන් නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති රෙගුලාසි වලට යොමුව	විස්තරය
-----	-----
(අ) 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීමේ පනත 6(2) වගන්තිය	2013 වර්ෂයේ විශ්‍රාම ගිය නිලධාරීන් 15 දෙනෙකු සඳහා පාරිතෝෂික දීමනා ලෙස රු. 6,752,129 ක් ගෙවීමේදී දීමනා සහිත වැටුප වෙනුවට මූලික වැටුප පදනම් කරගෙන තිබුණි.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 394	අහරු වූ එකතුව රු. 455,158 ක් වූ චෙක්පත් 14 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

<p>(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංග්‍රහයේ VIII වැනි පරිච්ඡේදයේ 10 ඡේදය</p>	<p>සති අන්ත හා රජයේ නිවාඩු දිනවල සේවය කිරීම වෙනුවෙන් 1/20 දීමනාව ලබා ගැනීම සඳහා දිනකට පැය 8 කට නොඅඩු කාලයක් සේවය කළ යුතු වුවත් පැය 6 ක කාලයක් සේවය කළ ආයතනයේ නිලධාරීන් වෙනුවෙන්ද 1/20 දීමනාව ගෙවා තිබුණි.</p>
---	---

<p>(ඈ) 2003 මාර්තු 28 දිනැති අංක එම්එන්/ටීආර්/1/2003 දරන මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ චක්‍රලේඛය, 2005 ජනවාරි 31 දිනැති, අංක පීඊඩී/28 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය හා 2004 අගෝස්තු 31 දිනැති අංක 353(5) දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 2 ඡේදය</p>	<p>කුලී වාහන ලබාගැනීමේදී මාසික කුලීය රු.40,000 (වැට් රහිත) සීමාව තුළ කුලී පදනම මත වාහන ලබාගත යුතු වුවද ආයතනය විසින් කුලී පදනම මත ලබාගත් වාහන 05 ක් සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව සීමාව ඉක්මවා ගෙවීම් කර තිබුණි. කුලී වාහන සඳහා ගෙවීම් කිරීමේදී ධාවනය කළ කිලෝමීටර ප්‍රමාණය මත ගෙවීම් කර තිබුණු අතර, මාසික කුලීය රු.113,000 ද ඉක්මවා තිබුණු අවස්ථා නිරීක්ෂණය විය.</p>
--	--

2.2.4 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගනුදෙනු



පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 8.3.3 ඡේදයට හා 2009 මැයි 26 දිනැති අංක 39 දරන රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ චක්‍රලේඛයට පටහැනිව 2012 පෙබරවාරි 28 දිනැති මහා මණ්ඩල තීරණය මත ආයතනයේ ආදායම හා නිලධාරීන්ගේ පැමිණීම පදනම් කරගෙන සමාලෝචිත වර්ෂයේ දී හා 2012 වර්ෂයේ දී පිළිවෙලින් රු.27,110,800 ක් හා රු.25,705,600 ක් නිලධාරීන්ට දිරි දීමනා ලෙස ගෙවා තිබුණි.
- (ආ) 2009 මැයි 26 දිනැති අංක 39 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛය, 2000 ජනවාරි 11 දිනැති අංක පීඑල්/පීඊ/05 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය හා 1994 ජූනි 04 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛයට පටහැනිව මහා මණ්ඩල තීරණ මත ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා ප්‍රවාහන දීමනා, නිල ඇඳුම් දීමනා, ආහාර දීමනා හා සතිඅන්ත දීමනා සඳහා සමාලෝචිත වර්ෂයේ දී රු.28,115,063 ක් වැය කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මෙහෙයුම් කටයුතුවල ප්‍රතිඵලය රු. 96,751,550 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂය සඳහා අතිරික්තය රු.68,349,797 ක් විය. මේ අනුව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.28,401,753 කින් වර්ධනය වීම කෙරෙහි ආදායම රු.64,683,276 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ඉදිරිපත් කරන ලද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව ආයතනයේ කාරක ප්‍රාග්ධන අනුපාත විශ්ලේෂණය පහත දැක්වේ.

අනුපාතය	2013	2012
	වර්ෂය	වර්ෂය
-----	-----	-----
ජංගම	14 : 1	14 : 1
ක්ෂණික	13 : 1	13 : 1

ජංගම වත්කම් තුළ සියයට 75 ක් නියෝජනය කරනුයේ 2014 පෙබරවාරි සහ අප්‍රේල් මාස තුළ කල් පිරීමට නියමිත ප්‍රතිඵලදී ගැනුම් වෙළෙඳපොළෙහි කළ ආයෝජනයන්ය. ආයතනයේ අරමුදල් විශාල ප්‍රමාණයක් ද්‍රවශීල වත්කම් තුළ රඳවා ඇති බව නිරීක්ෂණය විය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2013 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ ආයතනයේ ක්‍රියාකාරී සැලැස්ම හා තථ්‍ය කාර්යසාධනය සැසඳීමේදී ISO – 9001 සහතිකය හා නිෂ්පාදන සහතිකකරණ ලබාගෙන නොතිබූ අතර, තත්ත්ව සහතිකරණය සඳහා විදේශ සැපයුම්කරුවන් 20 දෙනෙකු ලියාපදිංචි කිරීමට ඉලක්ක කර තිබුණද, 3 දෙනෙකු පමණක් ලියාපදිංචි කර තිබුණි. තවද, ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමය සඳහා නව අයිතම එකතු කිරීම හෝ අපනයනය සඳහා තත්ත්ව සහතික හඳුන්වා දීම හෝ සිදුකර නොතිබුණි.

- (ආ) ආයතනය විසින් ආනයනික සීමෙන් සාම්පලයක් පරීක්ෂා කිරීමට රු.11,500 ක් හා එම පරීක්ෂාව කඩිනමින් ඉටු කිරීම සඳහා රු.2,500 ක් ද ඇතුළුව 2012 ජනවාරි සිට 2013 ජූනි මාසය දක්වා අවස්ථා 16 ක දී රු.672,000 ක මුදලක් අයකර ගෙන තිබුණ ද වාර්තා ලබා දීමේ දී මාස 2 ½ සිට මාස 5 දක්වා කාල ප්‍රමාදයන් සිදු වී තිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර අංක 275:2006 යටතේ දන්තාලේප සඳහා ප්‍රමිත සහතිකය ලබා ගැනීම අනිවාර්ය වුවද, 2009 පෙබරවාරි මාසයේ දී අයදුම් කළ ආයතනයක් වෙත දන්තාලේප ප්‍රමිති සහතික ලබා දීම 2010 වර්ෂය වන තෙක් ප්‍රමාද වී තිබූ අතර පිරිවිතර හා නොගැලපුණු වෙනත් දන්තාලේපයක් වෙනුවෙන් ප්‍රමිති සහතිකය ලබා දීමට කටයුතු කර තිබුණි.
- (ඈ) පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා ගුණාත්මක නිෂ්පාදන සහතිකපත් ලබා දීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලය හා ආයතනය අතර ඇති කරගත් ගිවිසුමට අනුව 2013 වර්ෂය අවසන් වන විට ආයතන 84 කට “ගුණාත්මක නිෂ්පාදන සහතිකකරණය” සහතිකපත් නිකුත් කිරීම ඉලක්ක ගත වුවද සහතිකපත් ලබා දී තිබුණේ ආයතන 44 කට පමණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 107:2008 යටතේ සීමෙන්වල නියමිත සම්පීඩන ශක්ති පිරිවිතරයට අනුගත නොවූ එනම් සම්පීඩන ශක්ති ප්‍රතිඵලය 42.5 ත් 62.5 ත් පරාසය අතර නොවූ, 2009 ජූලි 31 දින සිට 2013 ජූනි 30 දින දක්වා අවස්ථා 109 කදී “කොහිනුර්” වෙළෙඳනාමය යටතේ ආනයනය කරන ලද සීමෙන්ති කි.ග්‍රෑම් 221,649,011 ක් ද, 2011 නොවැම්බර් 12 දින සිට 2013 ජූනි 03 දින දක්වා “ලකී” වෙළෙඳ නාමය යටතේ ආනයනය කරන ලද සීමෙන්ති කි.ග්‍රෑම් 3,834,000 ක් ද වෙළෙඳපොලට නිකුත් කර තිබුණි.
- (ආ) ආනයනික සීමෙන්ති තොග ශ්‍රී ලංකා ප්‍රමිති 107:2008 ට අනුකූලද යන්න පරීක්ෂා කිරීම සඳහා 2012 මැයි සිට 2013 ජූනි දක්වා එංගලන්තයේ සහ සිංගප්පූරුවේ පෞද්ගලික විදේශීය රසායනාගාර දෙකකට යවා තිබූ සාම්පල් 68 ක පරීක්ෂණ වාර්තා සමාලෝචිත වර්ෂය අවසාන වන විටද ලබා ගැනීමට ආයතනය කටයුතු කර නොතිබුණි.
- (ඇ) කළමනාකරණ පද්ධති සහතික වෙනුවෙන් 2002 සිට 2007 වර්ෂ සඳහා ආයතන 2 ක් විසින් රු.220,000 ක් නොගෙවා තිබූ අතර එය ණයගැති ශේෂ තුළ ඉදිරියට ගෙන එමින් පැවතුණි.
- (ඈ) ආයතනයේ හදිසි එක් දින අවශ්‍යතාවයන් සඳහා පුද්ගලික ආයතන දෙකකින් කුලී රථ සේවාව ලබාගෙන තිබුණි. මෙම සේවාව ලබාගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර අවම පිරිවැයක් ඇති කුලී රථ සේවාවන් ලබාගැනීමට කටයුතු කර නොතිබුණු අතර මහා මණ්ඩල අනුමැතියද ලබාගැනීමකින් තොරව අවුරුදු 05කට අධික කාලයක් තිස්සේ එම සේවාව ලබාගනිමින් පැවතුණි. මෙම පුද්ගලික සමාගම් දෙකෙන් කුලී රථ සේවා ලබා ගැනීම සඳහා කිලෝමීටර් 01 කට රු. 110 කට වැඩි මුදලක් ගෙවා තිබුණු අතර විනිවිදතාවයකින් තොරව මෙම ආයතන තෝරා ගැනීම හේතුවෙන් අඩු මුදලකට සේවාව ලබා ගැනීමට තිබුණු අවස්ථාව ආයතනය පැහැර හැර තිබුණි.

- (ඉ) එක්තරා විදේශීය ආයතනයකින් අවස්ථා 28 ක දී ශ්‍රී ලංකාවට ආනයනය කළ කිරිපිටි කි.ග්‍රෑ. 2,001,300 ක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 731:2008 ට අනුව කළයුතු ප්‍රමිති පරීක්ෂා කිරීමකින් තොරව නිදහස්කර වෙළෙඳපොළට නිකුත් කර තිබුණි.
- (ඊ) ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 2011:1427 හි 5:5 ඡේදය අනුව මාගරින් සඳහා ක්ෂුද්‍ර ජීවී පරීක්ෂාව අනිවාර්යයෙන්ම කළයුතු වුව ද 2013 මැයි 01 දින සිට මැයි 05 වන දින දක්වා අවස්ථා 06 කදී රු.42,147,500 ක් වටිනා කි.ග්‍රෑ 420,000 ක තොග ක්ෂුද්‍ර ජීවී පරීක්ෂාව සිදුකිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා අවසර ලබා දී තිබුණි.
- (උ) ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 883:1990 හි 5:2 ඡේදය අනුව දුඹුරු සීනි තොග නිදහස් කිරීමට අවසර දීමේ දී අනිවාර්යයෙන්ම Heavy Metal පරීක්ෂාව කළයුතු වුවත් එම පරීක්ෂාවෙන් තොරව 2012 දෙසැම්බර් සිට 2013 දෙසැම්බර් 31 දක්වා අවස්ථා 30 කදී කි.ග්‍රෑ 9,200,400 ක තොග නිදහස් කිරීමට අවසර දී තිබුණි. Spot test කිරීමෙන් පමණක් භාණ්ඩ නිදහස් කිරීමට අවසර ලබාදිය හැකි බව ආයතනය විසින් දක්වා තිබුණ ද ප්‍රමිත සම්පාදනය කිරීමේ අරමුණ ඉටු නොවන බව විගණනයේදී නිරීක්ෂණය විය.
- (ඌ) ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 107:2008 හි 5.1 (එච්) ඡේදය අනුව සිමෙන්තිවල ජීව කාලය නිෂ්පාදකයා ඇසුරුම් කරන ලද දිනයේ සිට දින 90 ක කාලයක් වන අතර එම කාල සීමාව ඉක්මවා තිබූ ඇ.ඩො.337,732 ක් වටිනා ආනයනය කළ සිමෙන්ති කි.ග්‍රෑ. 6,113,000 ක් වෙළෙඳපොළට නිකුත් කර තිබුණි.
- (එ) GL-11-04 මාර්ගෝපදේශයේ වර්ගීකරණ 01 පරිදි විදේශීය රාජ්‍ය ආයතනයක පිළිගත් සහතිකයක් මත ආනයන පරීක්ෂාවක් සිදු කරන්නේ නම් ආනයනික තොග 3 කට 1 ක් ලෙස පරීක්ෂා කල යුතු වුවද, පුද්ගලික ආයතනයකින් අවස්ථා 30 ක දී ආනයනය කල කි.ග්‍රෑ. 6,600,175 ක කිරිපිටිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කර වෙළෙඳපොළට නිකුත් කර තිබුණි.

4.3 මතභේදයට තුඩුදුන් කරුණු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) විදේශීය සමාගමකින් එන්ට්‍රි අංක 879260 යටතේ ආනයනය කරන ලද කිරිපිටි කි.ග්‍රෑම් 50,000 ක් සඳහා “සාම්පල් අවශ්‍යයයි” මුද්‍රාව තබා තිබුණද සාම්පල් ලබාගෙන හෝ පරීක්ෂණ සහතික නිකුත් නොකර වෙළෙඳපොළට නිකුත් කර තිබුණි.
- (ආ) ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර 731:2008 ට අනුව ආනයනික කිරිපිටිවල සංයුතිය පරීක්ෂා කිරීම සඳහා පැරාමිතික 8 ක් පරීක්ෂා කිරීම අවශ්‍ය වුවද සාම්පල් 20 ක් සඳහා සේවාදායකයන්ගෙන් රු.251,700 ක මුදල් ලබාගෙන තිබියදී පැරාමිතික අඩංගු විස්තරාත්මක පරීක්ෂණ වාර්තා නිකුත් කර නොතිබුණි.
- (ඇ) එන්ට්‍රි අංක 874305 යටතේ ආනයනය කරන ලද කිරිපිටි කි.ග්‍රෑ 25,575 ක් සඳහා 2012 අගෝස්තු 14 දින ලැබුණු සාම්පලය පරීක්ෂා කිරීමෙන් පසු 2013 මැයි 08 දින නිදහස් කිරීමට අනුමැතිය දී තිබුණි. එම ආනයනික කිරිපිටි තොගයේ කල් ඉකුත් වීමේ දිනය 2013 දෙසැම්බර් මාසයේ වන අතර පරීක්ෂණ වාර්තාවේ දිනයේ සිට කල් ඉකුත්වීමේ දිනය දක්වා වූ මාස 07 ක කාලය තුළදී කිරිපිටි ඇසුරුම් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේදී එම කිරිපිටි කල් ඉකුත් වීමේ අවදානමක් ඇති බවද නිරීක්ෂණය විය.

(ඇ) ආනයනික කිරිපිටිවල ශ්‍රී ලංකා ප්‍රමිතියෙන් ආවරණය නොවන විකිරණ අඩංගු වීම පිළිබඳ පරමාණුක බල ශක්ති අධිකාරියෙන් පරීක්ෂණ සිදු කරනු ලැබුවද සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමිති ආයතනය වෙත ලබා ගැනීමට මෙම ආයතන දෙක අතර මනා ක්‍රමවේදයක් නොතිබීමෙන් විෂ සහිත කිරිපිටි වෙළෙඳපොළට නිකුත්වීමේ අවදානමක් ඇති බවද නිරීක්ෂණය විය.

4.4 අරමුදල් උන උපයෝජනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) වැඩි පොළී ප්‍රතිශතයක් ලැබෙන ආයෝජනයන් පිළිබඳව ඇගයීමක් සිදු නොකර, වර්ෂය තුළදී ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් වල (Re purchase agreement) අවස්ථා 04 ක දී රු. 805,000,000 ක මුදල් ආයෝජනය කර තිබූ අතර කල් පිරුණු අවස්ථාවේදීම නැවත අයෝජනය නොකර ජංගම ගිණුමේ රඳවා ගෙන තිබූ බැවින් එම අක්‍රීය කාලය තුළ රු. 2,830,397 ක පොළියක් අහිමි වී තිබුණි.

(ආ) අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තත්ත්ව සහතික ලබා දීම සඳහා 2006 වර්ෂයේ දී රු.30,329,577 ක් ලැබී තිබූ අතර 2009 වර්ෂයේදී ව්‍යාපෘතිය අවසන් වී තිබූ අතර ඉන් ඉතිරි වූ රු. 4,079,759 ක මුදල අක්‍රීයව ජංගම ගිණුමෙහි රඳවා තිබුණි.

4.5 ආර්ථික නොවූ ගනුදෙනු

වටිනාකම රු.8,700,000 ක් වූ Proving Ring & Load cell ක්‍රමාංකනය කිරීම සඳහා රු. 429,280 ක වියදමක් දරා විදේශීය රටක් වෙත යවා තිබුණ ද එම කටයුතු සිදු නොකර 2013 නොවැම්බර් 27 දින එම උපකරණ නැවත ගෙන්වා ගෙන තිබුණි. එහෙත් පරීක්ෂණ ගාස්තු ලෙස ගෙවූ රු.150,744 ක මුදල 2013 දෙසැම්බර් 31 දිනට ද අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

4.6 කාර්ය මණ්ඩල පරිපාලන

2013 දෙසැම්බර් 31 දිනට විධායක හා විධායක නොවන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 57 ක් පැවතුණි.

5. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

ආයතනය විසින් 2004 පෙබරවාරි 24 දිනැති අංක 2004/01 දරන භාණ්ඩාගාර වකුලේඛයේ 6.1.1 ප්‍රකාරව පොදුවේ පිළිගත් ගණකාධිකරණ මූලධර්ම වලට අනුව 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන 2014 පෙබරවාරි 28 දින ඉදිරිපත් කර තිබුණු අතර නැවතත් මාස 02 කට පසු මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුව සකස් කර 2014 මැයි 02 දින ඉදිරිපත් කරන ලදී.

5.2 ප්‍රසම්පාදන සැලැස්ම

සමාලෝචිත වර්ෂයේ ආයතනය විද්‍යාගාර හා කාර්යාල උපකරණ සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර තිබුණ ද, එහි ඇතුළත් වූ ඇස්තමේන්තුගත වටිනාකම පිළිවෙලින් රු.30,400,000 ක් සහ රු.8,500,000 ක් වන විද්‍යාගාර උපකරණ අයිතම 12 ක් හා කාර්යාල උපකරණ මිලදී ගැනීමට 2013 දෙසැම්බර් 31 දින වන විටත් කටයුතු කර නොතිබුණි.

5.3 අයවැය ලේඛනයේ පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනයේ ඇස්තමේන්තුගත ආදායම හා වියදම, සත්‍ය ආදායම හා වියදම අතර සියයට 10 සිට සියයට 69 දක්වා විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය පාලන කාරකයක් වශයෙන් උපයෝගී කරගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලන

විගණනයේ දී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර ආයතනයේ සභාපති වෙත යොමු කරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු විය යුතුය.

- (අ) ලැබිය යුතු ආදායම්
- (ආ) ණයගැතියෝ
- (ඇ) වාහන පාලනය

